

මෙම පාඨම හැඳුරීමෙන් ඔබට

- පැතුරුමීපත්වල මූලික පහසුකම් සහ ත්‍රියාකාරිත්වය
- වැඩපතක සංරචක හඳුනා ගැනීම
- වැඩපතකට දත්ත ඇතුළත් කිරීම හා සංස්කරණය කිරීම
- සරල ගණනය කිරීම සඳහා මෙහෙයවන සහ අගයයන් ඇසුරින් සූත්‍ර ගොඩ නැගීම
- සූත්‍ර ලිවීමට කේත් ලිපින සහ ඉත් හාවිතය
- වැඩපතක් හැඩස්ව කිරීම
- සාපේක්ෂ සහ නිරපේක්ෂ කේත් ලිපින හාවිතය
- ප්‍රස්ථාර නිර්මාණය

පිළිබඳ මතා අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

### 7.1 විද්‍යුත් පැනුරුමීපත්

පුද්ගලයන්ට එදිනෙදා කටයුතුවල දී මෙන් ම වෘත්තීයමය අවශ්‍යකා අනුව ද විවිධ වූ ගණනය කිරීමට සිදු වේ. මෙම ගණනය කිරීම සඳහා විවිධ ක්‍රමවේද මිනිසා විසින් හාවිත කෙරේ. ගණනය කළ යුතු ගැටුපුවේ ස්වභාවය අනුව සරල ගණනය කිරීම මනසින් හා අතුරිලි හාවිතයෙන් ද සංකිර්ණ ගණනය කිරීම ලිඛිත ව හෝ ගණක යන්තු මගින් ද සිදු කෙරේ. මෙම කාර්යය ඉතා ම නිවැරදි ව පහසුවෙන් සිදු කිරීම සඳහා විද්‍යුත් පැතුරුමීපත් යොදා ගන්නා ආකාරය ගැන අධ්‍යයනය කරමු.



ක්‍රමවත් ව, ලිඛිත ව ගණන් සැදීම සඳහා කොටුරුල් පොත් හාවිත කිරීම අපේ සාම්ප්‍රදායික ක්‍රමයයි. මෙම පොත් සැම පිටුවක් ම තිරස් පේළී හා සිරස් තිරුවලින් සමන්විත ය. මෙම මූලික ආකෘතිය පදනම් කර ගනීමින් පේළී හා තිරු විශාල ප්‍රමාණයකින් සමන්විත විද්‍යුත් පැතුරුමී පත් නිර්මාණය කර ඇත.

විද්‍යුත් පැතුරුම්පත් (Electronic Spreadsheets) හාවිතයෙන් පහත දැක්වෙන කාර්යයන් කාර්යක්ෂමවත් නිවැරදිවත් ඉතා පහසුවෙන් සිදු කර ගත හැකි ය.

- සරල මෙන් ම සංකීර්ණ ගණනය කිරීම
- ප්‍රස්ථාර මගින් දත්ත නිරුපණය
- දත්ත අනුපිළිවෙළකින් දැක්වීම
- අවශ්‍ය දත්ත පමණක් වෙන්කර ගැනීම
- දත්තවල වලංගුතාව පරික්ෂා කිරීම
- මුරපද යොදා දත්තවල ආරක්ෂාව සැලකීම
- පසු හාවිතය සඳහා සුරකීම

### 7.1.1 විද්‍යුත් පැතුරුම්පත් මඟ්‍යකාංග

විවිධ මඟ්‍යකාංග නිෂ්පාදන සමාගම මගින් නිපදවා ඇති විද්‍යුත් පැතුරුම්පත් මඟ්‍යකාංග කිහිපයක් වගුව 7.1 මගින් දැක්වේ.

වගුව 7.1 - විවිධ පැතුරුම්පත් මඟ්‍යකාංග හා ඒවායේ නිෂ්පාදන සමාගම

මඟ්‍යකාංගය	නිෂ්පාදන සමාගම
Excel	Microsoft Corporation
Numbers	Apple Inc
Libreoffice Calc	The Document Foundation
Openoffice Calc	Apache Foundation

### 7.1.2 පැතුරුම්පත් මඟ්‍යකාංග ක්‍රියාත්මක කිරීම

පැතුරුම්පත් මඟ්‍යකාංග අතරින් Microsoft Office Excel 2010 සහ LibreOffice Calc යන මඟ්‍යකාංග පිළිබඳ ව පමණක් මෙම ඒකකයේ දී සාකච්ඡා කෙරේ. මඟ්‍යකාංගය ආරම්භ කරන ආකාරය මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් විය හැකිය.

Microsoft Office නිෂ්පාදන බලපත්‍ර සහිත ව මිල දී ගත යුතු වන අතර LibreOffice නිෂ්පාදන තිහිපෑ බලපත්‍ර සහිත ව හාවිත කළ හැකි වේ.


#### Microsoft Office Excel 2010 සඳහා...

Start → Programs → MicrosoftOffice →  
Microsoft Office Excel 2010

#### LibreOffice Clac සඳහා...

Start → Programs → Libre Office →  
Libre Office Clac

### 7.1.3 Microsoft Excel 2010 නියුත් මූලුණන හා එහි සංරචක




වගුව 7.2 - Microsoft 2010 නියුත් සංරචක

සංරචකය	විස්තර
1. ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව	Save, Print Preview, Undo, New වැනි නිතර ම අවශ්‍ය වන විධාන ලබා දෙයි.
2. මාත්‍රකා තීරුව	යෙදුම් මෘදුකාංගයේ නාමය දැරුණය කරයි.
3. රිබනය	Home, Insert, Page Layout වැනි පටිත යටතේ මෙවලම් ලබා දෙයි.
4. උදව්ව	උද්‍යු ලබා ගැනීමට උපකාර වේ.
5. පාලන බොත්තම්	වැඩපොත් කුවුළව විශාල කිරීම, කුඩා කිරීම හා වැසීම සිදු කරයි.
6. ශ්‍රීත ආදානය	සූත්‍ර ගොඩනැගීම සඳහා සංවාද කුවුළව ලබා දෙයි.
7. පටිත	රිබනය මාරු කිරීම සිදු කරයි.
8. සූත්‍ර තීරුව	සූත්‍ර දැරුණය කිරීම සහ කේෂයක අන්තර්ගතය සිදු කරයි.

9. තීරු දිර්ජක	තීරු අක්ෂරය දැරූනය කරයි.
10. නාම කොටුව	ක්‍රියාකාරී කේප්සයෙහි ලිපිනය දැරූනය කරයි.
11. සිරස් අනුවලන තීරුව	වැඩිපත සිරස් ව අනුවලන උපකාරී වේ.
12. සක්‍රිය කේපය	දැන්ත ආදානය වන කේපය දැරූනය කරයි.
13. පේලි දිර්ජක	පේලි අංකය දැරූනය කරයි.
14. වැඩිපත් පරිති	වැඩිපත තියෙක්නය කරයි.
15. තීරස් අනුවලන තීරුව	වැඩිපත අනුවලන පෙරලීමට උපකාරී වේ.
16. පරිති අනුවලන බොත්තම්	වැඩිපත් මාරු කිරීමට උපකාරී වෙයි.
17. තත්ත්ව තීරුව	වැඩිපත හා සබැඳූ තත්ත්වයන් දැරූනය කරයි.
18. දැකුම් බොත්තම්	වැඩිපත් දැරූනය වන ආකාර දක්වයි.
19. සුමය පාලනය	වැඩිපත විගාල කර හෝ කුඩා කර හෝ බලා ගැනීමට යොදා ගැනේ.

#### 7.1.4 LibreOffice Calc 4.1 හි අනුරූපුණුණත හා එහි සංරචක



රුපය 7.2 - LibreOffice Calc 4.1හි අනුරූපුණුණත

### වගුව 7.3 - LibreOffice Calc 4.1 හි සංරචක

සංරචකය	විස්තරය
1. මාත්‍රකා තීරුව	යෙදුම් මෘදුකාංගයේ නාමය දැරුණනය කරයි.
2. මෙනු තීරුව	විධාන තෝරා ගැනීමට පහසුකම් සලසයි.
3. සම්මත මෙවලම් තීරුව	සම්මත මෙවලම් තෝරා ගැනීමට පහසුකම් සලසයි.
4. පාලන බොත්තම්	වැඩපොත් කුවුලව විශාල කිරීම, කුඩා කිරීම, වසා දැමීම සිදු කරයි.
5. නාම කොටුව	සක්‍රිය කෝෂයෙහි ලිපිනය දැරුණනය කරයි.
6. ශ්‍රී තාදානය	සූත්‍ර ගොඩනැගීම සඳහා සංවාද කුවුලව ලබා දෙයි.
7. සූත්‍ර තීරුව	සූත්‍ර දැරුණනය කිරීම සහ කෝෂයක අන්තර්ගතය දැරුණනය කිරීම.
8. හැඩසව් මෙවලම් තීරුව	වැඩපත හැඩසව් කිරීමට උපකාර වේ.
9. සක්‍රිය කෝෂය	දත්ත ආදානය වන කෝෂය දැරුණනය කරයි.
10. තීරු දිර්ශක	තීරු අක්ෂරය දැරුණනය කරයි.
11. සිරස් පෙරලුන තීරුව	වැඩපත සිරස් ව පෙරලිමට උපකාර වේ.
12. ජේලි දිර්ශක	ජේලි අක්ෂරය දැරුණනය කරයි.
13. තිරස් පෙරලුන තීරුව	වැඩපත තිරස් ව පෙරලිමට උපකාර වේ.
14. වැඩපත් පටිති	වැඩපත නියෝජනය කරයි.
15. පටිති පෙරලිමේ බොත්තම්	වැඩපත් පෙරලිමට උපකාර වෙයි.
16. තත්ත්ව තීරුව	වැඩපත හා සබඳ තත්ත්ව දැරුණනය කරයි.
17. සූම්ය	වැඩපත විශාල කර හෝ කුඩා කර හෝ බලා ගැනීමට යොදා ගැනේ.

#### 7.1.5 වැඩපත (Worksheet)

දෑව්මාන තලයක සිරස් තීරු (Columns) හා තිරස් ජේලි (Rows) වශයෙන් පිහිටි කෝෂ සමුහයකින් වැඩපත (Worksheet) නිර්මාණය වී ඇත. එය වැඩපත් පටිති (Sheet Tab) මගින් දක්වනු ලබයි.

### 7.1.6 වැඩපතක තීරු නම් කිරීම

වැඩපතක ඇති තීරු නම් කර ඇත්තේ පහත දැක්වෙන පරිදි ඉංග්‍රීසි කැපිටල් අක්ෂර හෝ අක්ෂර සංයෝග්‍රහ හෝ මගිනි. රුපය 7.3 බලන්න.


A,B,C,D,.....Z දක්වා ද

AA,AB,AC,AD,AE,.....AZ දක්වා ද

BA,BB,BC,BD,BF,.....BZ දක්වා ද      ආදි වශයෙනි.

### 7.1.7 වැඩපතක ප්ලේ නම් කිරීම

වැඩපතක ඇති ප්ලේ නම් කර ඇත්තේ 1, 2, 3, 4, 5, ..... ආදි වශයෙන් අංක මගිනි. රුපය 7.3 බලන්න.



රුපය 7.3 - වැඩපතක ප්ලේවල හා තීරුවල පිහිටීම.

සාමාන්‍යයෙන් වැඩපතක ප්ලේ ප්‍රමාණය සහ තීරු ප්‍රමාණය 2හි බලයක් වන අගයකින් පවතී.

පැතුරුම් පත් මධ්‍යකාංගය

Microsoft Excel 2003

Microsoft Excel 2007/2010

LibreOffice Calc 4.1

ප්ලේ ප්‍රමාණය

65536 ( $2^{16}$ )

1048576 ( $2^{20}$ )

1048576 ( $2^{20}$ )

තීරු ප්‍රමාණය

256 ( $2^8$ )

16384 ( $2^{14}$ )

1024 ( $2^{10}$ )

### 7.1.8 සක්‍රිය කේෂය

වැඩපෙනෙහි දත්ත ආදානයට ප්‍රථමයෙන් එම කේෂය තෝරා ගත යුතු ය. එසේ තෝරා ගත් කේෂයක් සක්‍රිය කේෂය (Active Cell) ලෙස හැඳින්වේයි. පහත දැක්වෙන අවස්ථාවේ දී B3 කේෂය සක්‍රිය ව පවතියි. සක්‍රිය කේෂය සැම විට ම තද බෝචරයකින් දුරශගය වේ. රුපය 7.4 බලන්න.

	A	B	C	D
1				
2				
3				
4				
5				

රුපය 7.4 - වැඩපතක සක්‍රිය කේෂය

## 7.2 වැඩපත තුළ සැරසැරීම

වැඩපතකට දත්ත ඇතුළත් කිරීමේ දී ප්‍රථමයෙන් දත්ත ඇතුළත් කළ යුතු කේෂය සක්‍රිය කළ යුතු ය.

පහත දැක්වෙන යතුරු/යතුරු සංයෝජන ක්‍රියාත්මක කිරීමෙන් වැඩපත තුළ පිහිටි ඕනෑම කේෂයක් වෙත ගමන් කර එය සක්‍රිය කළ හැකි ය.

යතුරු/යතුරු සංයෝජනය

ප්‍රතිථිලය

Arrow keys

අදාළ දිගාවට (වමට, දකුණට, ඉහළට, පහළට) එක් කේෂයක් ගමන් කරයි.

Ctrl + Arrow Keys

අදාළ දිගාවට දත්ත ඇතුළත් පරාසයෙහි අන්ත වෙත ගමන් කරයි.

Home

සක්‍රිය කේෂය පිහිටි පේලිය මස්සේ A තීරුව වෙත ගමන් කරයි.

Ctrl + Home

A1 කේෂය වෙත ගමන් කරයි.

Ctrl + End

දත්ත ඇතුළත් පරාසයෙහි දකුණු පස පහළ කේෂය වෙත ගමන් කරයි.

Page Up

වැඩපෙනෙහි එක් තිරයක් ඉහළට ගමන් කරයි.

Page Down

වැඩපෙනෙහි එක් තිරයක් පහළට ගමන් කරයි.

### 7.2.1 කෝෂ ලිපිනය

පළමු ව තීරුවේ අක්ෂරයන් දෙවනු ව පේලියේ අංකයන් යොදා කෝෂය නම් කෙරේ. එය කෝෂ ලිපිනය (Cell Address) ලෙස හැඳින්වේ. සත්‍ය කෝෂයේ ලිපිනය නාම කොටුව මත දිස්වේ. (රුපය 7.1 සහ 7.2 බලන්න.)

දිගු: D තීරුවේ 3 වන පේලියේ පිහිටි කෝෂය D3 ලෙස නම් කෙරේ. රුපය 7.5 බලන්න.

නාම කොටුව Name Box						සත්‍ය කෝෂය Active Cell
A	B	C	D	E	F	
1						
2						
3						
4						
5						

රුපය 7.5 - වැඩිපතක සත්‍ය කෝෂය

#### කියාකාරකම



KD74 යන කෝෂ ලිපිනය පිහිටි පේලිය ..... වන අතර තීරුව ..... වේ.

### 7.2.2 කෝෂ පරාසය

වැඩිපතෙහි අනුයාත කෝෂ සමුහයක් කෝෂ පරාසය (Cell Range) ලෙස හැඳින්වේ. පහත දැක්වෙන වැඩිපත් සලකන්න.

A	B	C	D
1			
2			
3			
4			
5			
6			

රුපය 7.6 - වැඩිපතක තීරුවක් ඔස්සේ ඇති කෝෂ පරාසයක්

මෙම කෝෂ පරාසයට B2, B3, B4, B5 යන කෝෂ 4 ඇතුළත් වේ. පරාසය B2 න් ආරම්භ කර B5න් අවසන් කර ඇත.

මෙම කෝෂ පරාසය B2:B5 මගින් නිරුපණය වේ.

තීරුවක් ඔස්සේ ඇති කෝෂ පරාසයක තීරුවේ අක්ෂරය නියත ව පවතියි.

A	B	C	D
1			
2			
3			
4			
5			
6			

රුපය 7.7 - වැඩිපතක පේලියක් ඔස්සේ ඇති කෝෂ පරාසයක්

	A	B	C	D
1				
2				
3				
4				
5				
6				
7				

මෙම කෝෂ පරාසයට B2, B3, B4, C2, C3, C4 යන කෝෂ 6 ඇතුළත් වේ.  
(රුපය 7.7 බලන්න.)

රුපය 7.8 - වැඩපතක ජේලි හා තීරු මස්සේ  
ඇති කෝෂ පරාසයක්

මෙම කෝෂ පරාසය B2:C4 මගින් නිරුපණය වේ. (රුපය 7.8 බලන්න.)  
ජේලි සහ තීරු මස්සේ ඇති කෝෂ පරාසයක ජේලි අංකත්, තීරු අක්ෂරත් වෙනස් වේ.

සටහන: වැඩපතක කෝෂ පරාස කිපයක් දැක්වීම සඳහා පාලන යතුර (Control Key) යොදා ගනිමින් සලකුණු කරනු ලැබේ. යතුරු ප්‍රවරුවේ පාලන යතුර Ctrl මගින් දක්වා ඇත.

### ක්‍රියාකාරකම



රුපය 7.9 මගින් දැක්වෙන වැඩපත ඇසුරින් පහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සඳහන් කරන්න.

	A	B	C	D	E	F	G	H	I
1									
2									
3									
4		R1							
5									
6		R3	→						
7							R2	→	
8									

රුපය 7.9 - වැඩපතක ඇති කෝෂ පරාසයක්

1. R 1 මගින් දැක්වෙන පරාසයෙහි ආරම්භක කෝෂයෙහි ලිපිනය කුමක් ද?
2. R 1 මගින් දැක්වෙන පරාසයෙහි අවසාන කෝෂයෙහි ලිපිනය කුමක් ද?
3. R 1 මගින් දැක්වෙන පරාසය සඳහන් කරන්න.
4. R 2 මගින් දැක්වෙන පරාසය සඳහන් කරන්න.
5. ජේලියක් මස්සේ පිහිටි පරාසය කුමක් ද?
6. තීරුවක් මස්සේ පිහිටි පරාසය කුමක් ද?
7. R 3 මගින් දැක්වෙන පරාසය සඳහන් කරන්න.
8. R 3 මගින් දැක්වෙන පරාසයට අයත් කෝෂ ගණන සඳහන් කරන්න.

### 7.2.3 දත්ත ඇතුළත් කිරීම

පැවුරුම්පතට දත්ත ඇතුළත් කිරීමට පෙර අදාළ කේෂය සක්‍රිය කළ යුතු ය. ඉන් පසු දත්ත ඇතුළත් කළ යුතු ය. කේෂයක අන්තර්ගතය වන්නේ ලේඛල් (Label), අගයන් (Value) හෝ සූත්‍ර (Formula) යන ඒවායින් එකකි.

#### 1. ලේඛල

යතුරුලියනය කරන ලද අක්ෂර (Letters), සංඛ්‍යා (Numbers), විශේෂ සංකේත (Special Symbols) මගින් හෝ ඒවා සංයෝගනයෙන් හෝ ලබා ගන්නා පාය (Text) ලේඛල ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ලේඛල කේෂයක වම් එකෙල්ල වේ (Left Align).

පහත රුපය 7.10 මගින් වැඩිපතක ලේඛල වම් එකෙල්ල ව පවතින ආකාරය දැක්වේ.

සටහන : මෙහි දුරකථන අංක ඇතුළත් කිරීමේ දී පහත දැක්වෙන ආකාරයෙන් ම කේෂවල දරුණු නො වේ. (දුරකථන අංකයේ මුළුන් ම ඇති 0 දරුණු නොවේ). ලේඛල ආකාරයෙන් පවත්වා ගැනීමට දුරකථන අංක ඇතුළත් කළ යුතු කේෂ පරාසය පාය (Text) ලෙස හැඩිසව් කළ යුතු ය. කේෂ හැඩිසව් කරන ආකාරය පසු ව සාකච්ඡා කෙරේ.

	A	B	C	D	E
1	නම	දිස්ත්‍රික්කය	පළාත	දුරකථන අංකය	෉-ජැපෑල
2	පියුම් කොළඹ	කුගල්ල	සබරගුව්	03512232438	piumi@gmail.com
3	A.මල්දිකාඳේරි	මහත්මා මිජ්ඩම්		08350632867	maldevi@yahoo.com
4	දිලේෂ ගම්බ්වා	කොළඹ	බස්නාහිර	01278643563	dilesha@hotmail.com
5	හකිම් අන්වර	මානර	දකුණ	01369589596	anwerhac@live.com
6					

රුපය 7.10 - වැඩිපතක ලේඛල වම් එකෙල්ල වීම.

#### 2. අගයන්

සංඛ්‍යාත්මක වටිනාකමක් සහිත දත්ත අගයන් ලෙස සලකනු ලබයි. සාමාන්‍යයෙන් අගයන් කේෂයක දකුණු එකෙල්ල වේ (Right Align). අගයන් ලෙස පවතින දත්ත ආකාර කිහිපයක් රුපය 7.11 මගින් දැක්වේ.

	A	B	C
1	දුරක සංඛ්‍යා(Integer)		23
2	දැඟම සංඛ්‍යා(Decimal)		5.72
3	භාග සංඛ්‍යා(Fractional)		3 1/4
4	ප්‍රතිශත සංඛ්‍යා(Percentage)		65%
5	විද්‍යාජ්‍යාක්‍රාන්තික සංඛ්‍යා(Scientific)		4.37E+04
6	දිනය(Date)		07/05/12
7	ඒවාව(Time)		2.45 PM
8	මුදල(Currency)		Rs 400.00
9			

රුපය 7.11 - වැඩිපතක අගයන් දකුණු එකෙල්ල වීම

සටහන : හාග සංඛ්‍යාවක් ඇතුළත් කිරීමේදී පුරුණ සංඛ්‍යාව වයිප් කර තනි අවකාශයකට (Single Space) පසු ව හාග කොටස වයිප් කරන්න.

### 3. සූත්‍ර

ගණනය කිරීම උදෙසා සමාන (=) ලකුණින් ආරම්භ කර අගයයන්, කෝෂ ලිපින සහ ශ්‍රීත යොදා ගනිමින් ලියනු ලබන ප්‍රකාශන සූත්‍ර ලෙස හැදින්වෙයි. වැඩපතේ කෝෂයකට සූත්‍රයක් ඇතුළත් කළ විට එමගින් ගණනය වූ අගය කෝෂය තුළ දිස්වන අතර සූත්‍රය සූත්‍ර තිරුවේ දිස්වේ.

දාඟල 1 - A1 සහ B1 කෝෂවල අන්තර්ගතවල එකතුව C1 කෝෂය තුළට ලබා ගැනීම. (රුපය 7.12 බලන්න)

	A	B	C	D	E	F	G
1	1	2	3	5			
2							
3							
4							
5							

රුපය 7.12 - සූත්‍ර දර්ශනය වන අපුරු

## 7.3 සූත්‍ර ලිවීම සඳහා භාවිත කරනු ලබන ගොනමය මෙහෙයවන

මෙහෙයවනය	අර්ථය
+	එකතු කිරීම
-	අඩු කිරීම
*	ගුණ කිරීම
/	බෙදීම
^	බලය

සටහන : මෙහෙයවන ක්‍රියාත්මක වන අනුපිළිවෙළ වරහන් යොදා වෙනස් කළ හැකි ය. එවිට වරහන් සහිත කොටස ප්‍රථමයෙන් සූත්‍ර වේ.

## මෙහෙයවන ප්‍රමුඛතා අනුපිළිවෙළ (Operator Precedence)

ප්‍රථම	( )	
දෙවන	^	
තෙවන	* , /	
සිව්වන	+ , -	

ඉහළ සිට පහලට අඩු වේ.

### 7.3.1 අගයන් සහ මෙහෙයවන භාවිතයෙන් සරල ගණනය කිරීම් සිදුකිරීම

අගයන් සහ මෙහෙයවන යොදා ලියන ලද සරල සූත්‍ර කිහිපයක් වගුව 7.4 මගින් දැක්වේ.

වගුව 7.4 - සරල සූත්‍ර ලිවීම

මෙහෙයවනය	සූත්‍රය	ප්‍රතිඵලය
එකතු කිරීම ( + )	= 2+4	6
අඩු කිරීම ( - )	= 5-2	3
ගුණ කිරීම ( * )	= 4*5	20
බෙදීම ( / )	= 12/6	2
බලය ( ^ )	= 2^4	16

සූත්‍රයක් තුළ මෙහෙයවන කිහිපයක් පැවතිය හැකි ය. එවැනි සූත්‍ර අනුපිළිවෙළින් සූෂ්‍ණ කරන ආකාරය දැන ගනිමු. මේ සඳහා 7.5 සහ 7.6 වගු බලන්න.

වගුව 7.5 - සරල සූත්‍රවල වරහන් භාවිතය

සූත්‍රය	සූෂ්‍ණ කරන ආකාරය	ප්‍රතිඵලය
= 2+4*3	= 2+12	= 14
= (2+4)*3	= 6*3	= 18
= 4*3^2	= 4*9	= 36
= (4*3)^2	= 12^2	= 144

වගුව 7.6 - සූත්‍ර සූෂ්‍ණ කරන පියවර

ලදාහරණය	= 5+2*3^2/6-3	= 5+2*3^2/(6-3)	= 8/2*3-2^3+5
සූෂ්‍ණ කරන පියවර	= 5+2*3^2/6-3	= 5+2*3^2/(6-3)	= 8/2*3-2^3+5
	= 5+2*9/6-3	= 5+2*3^2/3	= 8/2*3-8+5
	= 5+18/6-3	= 5+2*9/3	= 4*3-8+5
	= 5+3 - 3	= 5+18/3	= 12-8+5
	= 8-3	= 5+6	= 4+5
පිළිතුර	= 5	= 11	= 9

සටහන : වරභන් භාවිත නොවන විට සම මට්ටමේ පවතින ගණ කිරීම ( \* ) හා බෙදීම ( / ) යන මෙහෙයවන ද , එකතු කිරීම ( + ) හා අඩු කිරීම ( - ) යන මෙහෙයවන ද සූත්‍රයේ වම් පස සිට දකුණු පසට පිහිටා ඇති අනුමිලිවෙළ අනුව සූළු කරනු ලබයි.

### ත්‍රියාකාරකම



පහත දැක්වෙන සූත්‍ර සූළු කිරීමෙන් ලැබෙන අගයන් සෞයන්න.

(1) = 6-4/2	(6) = 4+5*2^3	(11) = 5/2+1^3*4
(2) = 5*4+3	(7) = 8/4*2	(12) = 3-4*3/2
(3) = 3+4*5	(8) = -4/2+2	(13) = 6/3*2^1-3
(4) = 2^5+3	(9) = 1+2^2*3	(14) = 3*(2+4)/9+1
(5) = 3+5^2	(10) = 3*4/2	(15) = 2^3/(5-1^3)*5

### 7.3.2 කේෂ ලිපින හා මෙහෙයවන භාවිතයෙන් සූත්‍ර ගොඩ නැගීම

කේෂ ලිපින සහ මෙහෙයවන භාවිතයෙන් සූත්‍ර ලිවීමෙන් අත්වන ප්‍රධානතම වාසිය වන්නේ සූත්‍රයට අදාළ කේෂවල අන්තර්ගතය වෙනස් වන විට එම සූත්‍රය මගින් ගණනය කරනු ලබන අගයන් ස්වයංක්‍රීය ව ම යාවත්කාලීන විමසී.

#### අදාළරණ 1

සාපුරුණක්ණාපුයක පරිමිතිය හා වර්ගජලය සෙවීම සඳහා එහි දිග හා පළල පිළිවෙළින් A2 සහ B2 කේෂවලට ඇතුළත් කරමු. පරිමිතිය සෙවීමට C2, C3, C4 කේෂවල සහ වර්ගජලය සෙවීමට D2 කේෂයේ අදාළ සූත්‍ර දක්වා ඇත. 7.13 රුපය බලන්න.

	A	B	C	D
1	සාපුරුණක්ණාපුයක	සාපුරුණක්ණාපුයක	පරිමිතිය	වර්ගජලය
2	දිග 45	පළල 24	=A2+A2+B2+B2 =A2*2+B2*2 =(A2+B2)*2	=A2*B2
3				
4				
5				

රුපය 7.13 - සාපුරුණක්ණාපුයක පරිමිතිය හා වර්ගජලය

### ත්‍රියාකාරකම



7.13 රුපයේ දැක්වෙන වැඩිපත ඔබ භාවිත කරන පැතුරුම්පත් මෘදුකාංගය ඇසුරින් නිර්මාණය කරගෙන A2 සහ B2 යන කේෂවල අගයන් වෙනස් කරමින් C සහ D තීරුවල සඳහන් සූත්‍රවලින් ලැබෙන ප්‍රතිඵල නිරික්ෂණය කරන්න.

ඉතා වැදගත් : D2 කේෂයට අදාළ සූත්‍රය  $D2=A2*B2$  ලෙස ලිවීමෙන් එය ලේඛලයක් බවට පත්වීමෙන් ගණනය වීමක් සිදු නොවේ. (රුපය 7.14 බලන්න.) එම තිසා සූත්‍ර ලිවීමේ දී = ලකුණට වම් පහින් කිසිවක් සටහන් නොකළ යතු ය. (රුපය 7.15 බලන්න.)

C	D	E
	$D2=A2*B2$	

රුපය 7.14 - සූත්‍රයක් වැරදි ලෙස නිරුපණය

C	D	E
	$=A2*B2$	

රුපය 7.15 - සූත්‍රයක් නිවැරදි ලෙස නිරුපණය

### දියාහරණ 2

පොතක මිල සහ පැන්සලක මිල දී ඇති විට රුපය 7.16 මගින් දැක්වෙන වැඩිපතෙහි සඳහන් සූත්‍ර බලන්න.

A	B	C
1 පොතක මිල	48	
2 පැන්සලක මිල	12	
3 පොතක සහ පැන්සලක මිල	=B1+B2	
4 පොතක සහ පැන්සලක මිල අතර අවනස	=B1-B2	
5 පොත් 3 ක මිල	=B1*3	
6 පොත් 4 ක සහ පැන්සල් 2 ක මිල	=B1*4+B2*2	
7		

රුපය 7.16 - මිල ගණනය

#### ත්‍රියාකාරකම



7.16 රුපයේ දැක්වෙන වැඩිපත ඔබ භාවිත කරන පැතුරුම්පත් මඟුකාංගය ඇසුරින් නිර්මාණය කරගෙන B1 සහ B2 යන කේෂවල අයයන් වෙනස් කරමින් B3, B4, B5, B6 යන කේෂවල සඳහන් සූත්‍රවලින් ලැබෙන ප්‍රතිච්ලි නිරික්ෂණය කරන්න.

### දියාහරණ 3

සනකයක පැන්තක දිග දී ඇති විට වර්ගාලය සහ පරිමාව ගණනය කිරීම. (රුපය 7.17 බලන්න.)

A	B	C
1 සනකයක පැන්තක දිග	8	
2 සනකයක පැන්තක වර්ගාලය	=B1^2	
3 සනකයක මූල වර්ගාලය	=6*B1^2	
4 සනකයක පරිමාව	=B1^3	
5		

රුපය 7.17 - සනකයක වර්ග එලය හා පරිමාව සෙවීම.

### ත්‍රියාකාරකම



7.17 රුපයේ දැක්වෙන වැඩපත ඔබ හාටින කරන පැතුරුම්පත් මංදුකාංගය ඇසුරින් නිර්මාණය කරගෙන B1 කෝෂයේ අයයන් වෙනස් කරමින් B2, B3, B4 යන කෝෂවල සඳහන් සූත්‍රවලින් ලැබෙන ප්‍රතිඵල තීරික්ෂණය කරන්න.

සහන : කෝෂ ලිපින හාටියෙන් ලියන ලද සූත්‍රවලින් ලැබෙන ප්‍රතිඵලය, සැම විට ම එම සූත්‍ර ලිවීමට යොදා ගත් කෝෂ ලිපිනවල අයයන් වෙනස් කළ විට ස්වයංක්‍රීය වාචක්තාලින වේ.

### ත්‍රියාකාරකම



පහත දැක්වෙන වැඩපත (රුපය 7.18 බලන්න) සහ සූත්‍ර ඇතුළත් වගුව අධ්‍යායනය කරමින් වගුව 7.7 හි සඳහන් සූත්‍රවල මෙහෙයවන යෙදී ඇති ප්‍රමුඛකා අනුපිළිවෙළ සලකා බලමින් සූත්‍රකර ලැබෙන අවසාන අය ප්‍රතිඵල තීරුවේ සහන් කරන්න.

	A	B	C	D	E
1	7	5	4	2	
2	3	1	9	4	
3	6	2	4	8	
4					

රුපය 7.18 - දත්ත ඇතුළත් වැඩපත

සූත්‍රය	ප්‍රතිඵලය
=A1+B1	12
=C1+C2+C3	17
=B2+C3+B3	7
=A2*C1	12
=C2/A2*D1	6
=B3^A2+D1	10

වගුව 7.7

සූත්‍රය	ප්‍රතිඵලය
=A1*B1-D2	
=D1-C2/A2	
=B3^C3-A3	
=A1*C1/C3	
=D2*C4*E1	
=A3/B3+A2*D1	
=A1+(B2*C2)-B3+C2/B2	
=B2-B3+B1*(D1+D2^B1)	
=A2^B3-C2+A3*(B3+C1)	
=A3/C3*(D2*D1)	
=D3/C3/B3*A3+B2	
=(D3/(A1+B2))^C2	

## 7.4 ගණනය කිරීම සඳහා ලිඛිත භාවිතය

දත්ත ප්‍රමාණය වැඩි වන විට කෝෂ ලිපින පමණක් භාවිතයෙන් සූත්‍ර ලිවීම තරමක් අපහසු සහ සංකීර්ණ කටයුත්කි. එවැනි අවස්ථාවල දී සූත්‍ර ලිවීම සඳහා ලිඛිත භාවිත කරමු. පැතුරුම්පත් මෘදුකාංගවල විවිධ ක්ෂේත්‍ර යටතේ ගණනය කිරීම් සිදු කිරීමට ලිඛිත විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් බහුල ව යෙදෙන මූලික ලිඛිත කිහිපයක් හඳුනා ගනිමු. (වගුව 7.8 බලන්න.)

වගුව 7.8

ලිඛිතයේ නම	කාරක රීතිය (Syntax)	භාවිතය
SUM	=SUM(Number 1,Number2.....)	කෝෂ පරාසයක පිහිටි අගයන්ගේ එකතුව සෙවීම.
AVERAGE	=AVERAGE(Number1,Number2.....)	කෝෂ පරාසයක පිහිටි අගයන්ගේ සාමාන්‍ය අගය සෙවීම.
MAX	=MAX(Number1,Number2.....)	කෝෂ පරාසයක පිහිටි අගයන්ගේ විශාලම අගය සෙවීම.
MIN	=MIN(Number1,Number2.....)	කෝෂ පරාසයක පිහිටි අගයන්ගේ කුඩාම අගය සෙවීම.
COUNT	=COUNT(Number1,Number2.....)	කෝෂ පරාසයක පිහිටි අගයන් ඇතුළත් කෝෂ ගණන සෙවීම.

උදාහරණයක් ලෙස වැඩිපතක A1 කෝෂයේ සිට A10 කෝෂය දක්වා එකතුව ලබා ගැනීමට කෝෂ ලිපින පමණක් භාවිතයෙන් 1 මගින් දැක්වෙන සූත්‍රය සහ ලිඛිත භාවිතයෙන් ලියන ලද 2 මගින් දැක්වෙන සූත්‍රය සලකමු. මෙම සූත්‍ර දෙකෙන් ම එක ම ප්‍රතිඵලයක් ලබා දෙයි. මෙම සූත්‍ර දෙක සසදා බලන විට කෝෂ පරාසය වැඩි වන විට 2 මගින් දැක්වෙන සූත්‍රය භාවිතය සරල හා පහසු බව ඔබට වැටහෙනවා ඇත.

$$=A1+A2+A3+A4+A5+A6+A7+A8+A9+A10 \longrightarrow (1)$$

$$=\text{SUM}(A1:A10) \longrightarrow (2)$$

$=A1+A2+A3+A4+A5+A6+A7+A8+A9+A10$   
 $=\text{SUM}(A1:A10)$

ශ්‍රීතය තුළ පරාසය ආරම්භ වන කෝෂ ලිපිනයක් පරාසය අවසන් වන කෝෂ ලිපිනයක් සටහන් කරනු ලබයි.

රුපය 7.19 මගින් දැක්වෙන වැඩපත ඇසුරින් ශ්‍රීත භාවිතයෙන් සූත්‍ර ගොඩනගමු.

	A	B	C	D
1	2	6	4	
2	5	3	7	
3	5	9	12	
4				

රුපය 7.19 - වැඩපත

ශ්‍රීත භාවිත කළ හැකි විවිධ ආකාර හඳුනා ගනිමු.

### SUM ශ්‍රීතය (වගුව 7.9 බලන්න.)

වගුව 7.9

සූත්‍රය	විස්තරය	ප්‍රතිඵලය
$= \text{SUM}(A1,B1,C1)$	A1,B1 සහ C1 යන කෝෂවල අගයන්ගේ එකතුව.	12
$= \text{SUM}(A1:C1)$	A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන්ගේ එකතුව.	12
$= \text{SUM}(A1:C1,B2)$	A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුළ සහ B2 කෝෂයෙහි ඇති අගයන්ගේ එකතුව.	15
$= \text{SUM}(B1:C2)$	B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන්ගේ එකතුව.	20
$= \text{SUM}(A1:A3,C1:C3)$	A1 සිට A3 දක්වා සහ C1 සිට C3 දක්වා කෝෂ පරාස තුළ ඇති අගයන්ගේ එකතුව.	35

## AVERAGE ක්‍රිය (වගුව 7.10)

වගුව 7.10

සූත්‍රය	විස්තරය	ප්‍රතිඵලය
= AVERAGE(A1,B1,C1)	A1,B1 සහ C1 යන කෝෂවල අගයන්ගේ සාමාන්‍යය.	4.00
= AVERAGE(A1:C1)	A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන්ගේ සාමාන්‍යය.	4.00
= AVERAGE(A1:C1,B2)	A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුළ සහ B2 කෝෂයෙහි ඇති අගයන්ගේ සාමාන්‍යය.	3.75
= AVERAGE(B1:C2)	B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන්ගේ එකතුව.	5.00
= AVERAGE(A1:A3,C1:C3)	A1 සිට A3 දක්වා සහ C1 සිට C3 දක්වා කෝෂ පරාස තුළ ඇති අගයන්ගේ සාමාන්‍යය.	5.83

සටහන : සාමාන්‍ය අගය සඳහා විවිධ දෙම් ස්ථාන සහිත පිළිතුරු ප්‍රතිඵල ලැබේ. එම ප්‍රතිඵල ඇතුළත් කෝෂ පරාසය අවශ්‍ය දෙම්ස්ථාන ප්‍රමාණයකට හැඩිසව් (Format) කළ යුතු ය.

## MAX ක්‍රිය (වගුව 7.11)

වගුව 7.11

සූත්‍රය	විස්තරය	ප්‍රතිඵලය
= MAX(A1,B2,C1)	A1,B2 සහ C1 යන කෝෂවල අගයන් අතරින් විශාල ම අගය ය.	4
= MAX(A2:C2,B3)	A2 සිට C2 දක්වා කෝෂ පරාසය තුළ සහ B3 කෝෂයෙහි ඇති අගයන් අතරින් විශාල ම අගය ය.	9
= MAX(A1:C1)	A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන් අතරින් විශාල ම අගය ය.	6
= MAX(A1,B1:C2)	A1 සහ B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන් අතරින් විශාල ම අගය ය.	7

## MIN හිතය (වගුව 7.12 බලන්න)

වගුව 7.12

සූත්‍රය	විස්තරය	ප්‍රතිඵලය
= MIN(A1,B2,C1)	A1,B2 සහ C1 යන කේෂවල අගයන් අතරින් කුඩා ම අගය ය.	2
= MIN(A2:C2,B3)	A2 සිට C2 දක්වා කෙශ පරාසය තුළ සහ B3 කේෂයෙහි ඇති අගයන් අතරින් කුඩා ම අගය ය.	3
= MIN(A1:C1)	A1 සිට C1 දක්වා කෙශ පරාසය තුළ පිහිටි අගයන් අතරින් කුඩා ම අගය ය.	2
= MIN(A1,B1:C2)	A1 සහ B1 සිට C2 දක්වා කෙශ පරාසය තුළ පිහිටි අගයන් අතරින් කුඩා ම අගය ය.	2

## COUNT හිතය (වගුව 7.13 බලන්න).

වගුව 7.13

සූත්‍රය	විස්තරය	ප්‍රතිඵලය
= COUNT(A1,B1)	A1, B1 සහ C1 යන කේෂවල ඇති අගයන් ගණන.	2
= COUNT(A1:C1)	A1 සිට C1 දක්වා කෙශ පරාසය තුළ පිහිටි අගයන් ගණන.	3
= COUNT(A1:A4)	A1 සිට A4 දක්වා කෙශ පරාසය තුළ පිහිටි අගයන් ගණන.	3
= COUNT(A1:C1,B2)	A1 සිට C1 දක්වා කෙශ පරාසය තුළ සහ B2 කේෂයෙහි ඇති අගයන් ගණන.	4
= COUNT(B1:C3)	B1 සිට C3 දක්වා කෙශ පරාසය තුළ පිහිටි අගයන් ගණන.	6
= COUNT(A1:A3,C1:C3)	A1 සිට A3 දක්වා සහ C1 සිට C3 දක්වා කෙශ පරාස තුළ ඇති අගයන් ගණන.	6

### ක්‍රියාකාරකම



පාසලක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිපුන් හය දෙනෙකු 10 පන්තියේ දී ලබා ගත් ලකුණු රුපය 7.20හි දක්වා ඇත.

A	B	C	D	E
1 මිශ්‍යයාගේ නම	වාරය 1	වාරය 2	වාරය 3	
2 කේ.හානු සේමරන්න	57	79	66	
3 විසන්නම් ජයරාජ්	45	57	60	
4 ගම්බාම්ඩි නියාස්	89	ab	76	
5 ආර්. ගැඹා ඇමාරි	71	62	78	
6 වි.වාස්‍යකි දේවි	60	70	65	
7 එම්.එම්.ප්‍රියියා	42	58	67	
8				

රුපය 7.20 - පාසලක සිපුන් 10 වසරේ දී ICT සඳහා ලබා ගත් ලකුණු


ශ්‍රී පමණක් යොදා ගනිමින් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. කේ. හානු සේමරන්න ලබා ගත් ලකුණුවල එකතුව සෙවීමට E2 කේෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය සඳහන් කරන්න.
2. වසන්තම් ජයරාජ් ලබාගත් ලකුණුවල සාමාන්‍ය අගය සෙවීමට E3 කේෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය සඳහන් කරන්න.
3. වාරය 1 සඳහා ලබා ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාව සෙවීමට B8 කේෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය සඳහන් කරන්න.
4. වාරය 2 සඳහා පෙනී සිටි සිපුන් සංඛ්‍යාව සෙවීමට C8 කේෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය සඳහන් කරන්න.
5. වාරය 3 සඳහා ලබා ඇති අඩු ම ලකුණු සංඛ්‍යාව සෙවීමට D8 කේෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය සඳහන් කරන්න.

## 7.5 වැඩපත හැඩසව් කිරීම

වැඩපතක අන්තර්ගතයෙහි ඇති ලේඛල සහ අගයන් හැඩසව් (Formatting) කිරීමට හැඩසව් මෙවලම් තීරුව හෝ කොළ හැඩසව් සංවාද කුවුව හාවිත කළ හැකි ය.

### 7.5.1 Microsoft Excel 2010 හැඩසව් කිරීමේ මෙවලම් සහිත රුහනය




රූපය 7.21 - Microsoft Excel 2010 හැඩසව් මෙවලම් තීරුව

වගුව 7.14

අංකය	මෙවලම	විස්තරය
1	Font	වැඩපතෙහි විවිධ වර්ගයේ අක්ෂර යොදා ගැනීම.
2	Font Size	වැඩපතෙහි විවිධ ප්‍රමාණයේ අක්ෂර යොදා ගැනීම.
3	Vertical Top Alignment	කොළ තුළ සිරස් ව ඉහළින් පිහිටුවීම.
4	Vertical Middle Alignment	කොළ තුළ සිරස් ව මැදින් පිහිටුවීම.
5	Vertical Bottom Alignment	කොළ තුළ සිරස් ව පහළින් පිහිටුවීම.
6	Orientation	කොළ අන්තර්ගතය ආනත ව පිහිටුවීම.
7	Number Format	අගයන් සහිත කොළ හැඩසව් කිරීම.
8	Bold	කොළ අන්තර්ගතය තද පැහැ ගැන්වීම.
9	Italic	කොළ අන්තර්ගතය ඇල ව පිහිටුවීම.
10	Underline	කොළ අන්තර්ගතයට යටින් ඉරක් ඇදීම.
11	Left Alignment	කොළ තුළ තිරස් ව වම් එකෙල්ල කිරීම.
12	Center Alignment	කොළ තුළ තිරස් ව මැද එකෙල්ල කිරීම.
13	Right Alignment	කොළ තුළ තිරස් ව දකුණු එකෙල්ල කිරීම.
14	Increase decimal places	අගයන්ගේ දැගම ස්ථාන ප්‍රමාණය වැඩි කිරීම.
15	Decreased decimal places	අගයන්ගේ දැගම ස්ථාන ප්‍රමාණය අඩු කිරීම.

### 7.5.2 LibreOffice Calc වල හැඩසටහි කිරීමේ මෙවලම් තිරුව





රූපය 7.22 - LibreOffice Calc 4.1 හැඩසටහි මෙවලම් තිරුව

වගුව 7.15

අංකය	මෙවලම	විස්තරය
1	Font	වැඩපනෙහි විවිධ වර්ගයේ Font යොදා ගැනීම.
2	Font Size	වැඩපනෙහි විවිධ ප්‍රමාණයේ Font යොදා ගැනීම.
3	Bold	කෝෂ අන්තර්ගතය තද පැහැ ගැන්වීම.
4	Italic	කෝෂ අන්තර්ගතය ඇල ව පිහිටුවීම.
5	Underline	කෝෂ අන්තර්ගතයට යටින් ඉරක් ඇදීම.
6	Left Alignment	කෝෂය තුළ වම් එකළේල කිරීම.
7	Center Alignment	කෝෂය තුළ මැද එකළේල කිරීම.
8	Right Alignment	කෝෂය තුළ දකුණු එකළේල කිරීම.
9	Increase decimal places	අගයන්ගේ දෙමු ස්ථාන ප්‍රමාණය වැඩි කිරීම.
10	Decreased decimal places	අගයන්ගේ දෙමු ස්ථාන ප්‍රමාණය අඩු කිරීම.

### 7.5.3 අගයයන් හැඩසට් කිරීමට සංවාද කුවුල භාවිත කිරීම

කේපයක් හෝ කේප පරාස හෝ හැඩසට් කිරීමට මෙවලම් තීරුවේ පිහිටි මෙවලම්වල විස්තරයන්මතක භාවිත කේප හැඩසට් සංවාද කුවුල (Format Cells Dialog Box) තුළින් බලා ගත හැකි ය.

<p><b>Microsoft Office Excel 2010 සඳහා...</b></p> <p>Home Tab → Number Group</p> 	<p><b>LibreOffice Calc සඳහා...</b></p> <p>Format → Cells</p> 
---	---

රුපය 7.23 - කේප සංවාද හැඩසට් කුවුල

රුපය 7.24 - කේප සංවාද හැඩසට් කුවුල

### 7.5.4 කේප පරාසයක් දශමක්ලාන කිහිපයකට හැඩසට් කිරීම

අගයන් බෙදන විට දශම ස්ථාන විවිධ ප්‍රමාණවලින් ලැබේ. එවැනි අවස්ථාවල දිනිග්වීත දශම ස්ථාන ප්‍රමාණයකට හැඩසට් කළ යුතු වේ. රුපය 7.25 බලන්න.

A	B	C	D
හැඩසට් කිරීම පර		දැන් ස්ථාන දෙකකට හැඩසට්	
1	2.4	2.40	
	1.857142857	1.86	
	3	3.00	
	6.666666667	6.67	
6			

රුපය 7.25 - දශම ස්ථාන දෙකකට හැඩසට් කිරීම.

කේප අවශ්‍ය දශම ස්ථාන ප්‍රමාණයකට හැඩසට් කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

### **Microsoft Office Excel 2010 සඳහා...**

1. කේෂ පරාසය තෝරා ගැනීම.
2. අගයන් හැඩසවි සංවාද කොටුව ලබා ගැනීම.
3. Number Tab තෝරා ගැනීම.
4. Number තෝරා ගැනීම.
5. අවකෘත දෙකම ස්ථාන ප්‍රමාණය සකස් කිරීම.
6. OK විධානය ක්‍රියාත්මක කිරීම.

### **LibreOffice Calc සඳහා...**

1. කේෂ පරාසය තෝරා ගැනීම.
2. අගයන් හැඩසවි සංවාද කොටුව ලබා ගැනීම.
3. Number Tab තෝරා ගැනීම.
4. Number තෝරා ගැනීම.
5. අවකෘත දෙකම ස්ථාන ප්‍රමාණය සකස් කිරීම.
6. OK විධානය ක්‍රියාත්මක කිරීම.

### **7.5.5 කේෂ පරාසයක් ලේඛල ලෙස දැක්වීය හැකි ආකාරයට හැඩසවි කිරීම**

දුරකථන අංකයක ඉලක්කම් දහයක් අවිංග විය යුතු ය. එහෙත් පැතුරුම් පත්වල දී කේෂයක් තුළ දී මූලින් ආදානය කරනු ලබන බින්දුව (0) පෙන්වන්නේ නැත. එයට හේතුව එය අගයක් ලෙස සටහන් කර ගැනීමයි. එබැවින් දුරකථන අංක ආදානය කිරීමට ප්‍රථමයෙන් ඇතුළත් කරනු ලබන කේෂ පරාසය පාය (Text) ලෙස හැඩසවි කළ යුතු ය. (රුපය 7.26 සහ රුපය 7.10 හි D තිරුව බලන්න.)

	A	B	C
1	අගයන් ලෙස දුරකථනය විම හැඩසවි කර ආදානය කළ පසු		
2		714365759 0714365759	
3		778746853 0778746853	
4			

රුපය 7.26 - කේෂ පරාසයක් පාය (text) ආකාරයට හැඩසවි කිරීම

කේෂ පරාසයක් පාය (Text) ආකාරයට හැඩසවි කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

### **Microsoft Office Excel 2010 සඳහා...**

1. කේෂ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩසවි සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Text තෝරා ගැනීම
5. OK විධානය ක්‍රියාත්මක කිරීම
6. සංඛ්‍යා ආදානය කිරීම

### **LibreOffice Calc සඳහා...**

1. කේෂ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩසවි සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Text තෝරා ගැනීම
5. OK විධානය ක්‍රියාත්මක කිරීම
6. සංඛ්‍යා ආදානය කිරීම

### 7.5.6 කේං්ඡ පරාසයක් ප්‍රතිශත දැක්වීය හැකි ආකාරයට හැඩසවී කිරීම

එක් අගයක් තවත් අගයකින් බෙදු විට ලැබෙන සංඛ්‍යාව ප්‍රතිශතයක් (Percentage) ලෙස දැක්වීමට හැඩසවී කළ යුතු ය. පාසල් පොත් අලෝචි සලෙහි පළමු වාරය තුළ ලද මාසික ආදයම ප්‍රතිශතයක් ලෙස ගණනය කර ඇති අයුරු 7.27 රුපයෙන් දැක්වේ.

A	B	C	D
1 මාසය	ආදායම	ප්‍රතිශතයක් ලෙස	
2 ජනවාරි	Rs. 24,500.00	36.62%	
3 පෙබරවාරි	Rs. 14,000.00	20.93%	
4 මාරුතු	Rs. 21,600.00	32.29%	
5 අප්‍රේල්	Rs. 6,800.00	10.16%	
6			

රුපය 7.27 - කේං්ඡ පරාසයක් ප්‍රතිශත (Percentage) ආකාරයට හැඩසවී කිරීම

කේං්ඡ පරාසයක් ප්‍රතිශත ආකාරයට හැඩසවී කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

#### Microsoft Office Excel 2010 සඳහා...

1. කේං්ඡ පරාසය තෝරා ගැනීම
2. අගයයන් හැඩසවී සංඛ්‍යා නොවුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Percentage තෝරා ගැනීම
5. අවශ්‍ය දැමීම ස්ථාන ප්‍රමාණය සකස් කිරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

#### LibreOffice Calc සඳහා...

1. කේං්ඡ පරාසය තෝරා ගැනීම
2. අගයයන් හැඩසවී සංඛ්‍යා නොවුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Percentage තෝරා ගැනීම
5. අවශ්‍ය දැමීම ස්ථාන ප්‍රමාණය සකස් කිරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

### 7.5.7 කේං්ඡ පරාසයක් විද්‍යාත්මක සංඛ්‍යා දැක්වීය හැකි ආකාරයට හැඩසවී කිරීම

පැතුරුම්පත්වල ඉතා කුඩා සංඛ්‍යා මෙන් ම ඉතා විශාල සංඛ්‍යා ද ගණනය කිරීමට හැකියාව ඇත. එවැනි අගයන් කියවා තෝරුම් ගැනීම හා ප්‍රකාශ කිරීම අපට තරමක් දුරට අපහසු කාර්යයකි. එහෙත් විද්‍යාත්මක (Scientific) අංකනයෙන් දැක්වූ පසු සැම අගයක් ම ඒකීය ක්‍රමයකට පත්වීම නිසා කියවා තෝරුම් ගැනීම හා ප්‍රකාශ කිරීම පහසු කරයි. රුපය 7.28 බලන්න.

A	B	C
1 පිළිගිරය	අභ්‍යය	විද්‍යාත්මක අංකනයන්
2 ඔවුන් ඔයිටියන් විවුවලින් දැක්වීම්(2^43)	8796093022208	8.80E+12
3 නිවුන නැවුවන ඔවුන් ඔයිටියන් දැක්වීම්(1.44/2^20)	0.000001373291015625	1.37E-06
4		

රුපය 7.28 - විද්‍යාත්මක අංකනය

කේං්ඡ පරාසයක් විද්‍යාත්මක අංකනයට හැඩසවී කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

### Microsoft Office Excel 2010 සඳහා...

1. කේෂ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩිසවි සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Scientific තෝරා ගැනීම
5. අවශ්‍ය දෙකම ස්ථාන ප්‍රමාණය සකස් කිරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

### LibreOffice Calc සඳහා...

1. කේෂ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩිසවි සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Scientific තෝරා ගැනීම
5. අවශ්‍ය දෙකම ස්ථාන ප්‍රමාණය සකස් කිරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

## 7.5.8 කේෂ පරාසයක් දිනය දැක්වීය හැකි ආකාරයට හැඩිසවි කිරීම

පරිගණකයක දිනය (Date) 5/12/2014 මධ්‍යින් දක්වනුයේ 2014 මැයි මස 12 වෙනි දිනයයි. මෙය ඇමරිකානු කුමය වේ. (mm/dd/yyyy). (mm - මාසය, dd - දිනය, yyyy - වර්ෂය) පැතැනුවූ දිනය ආකාර කිහිපයකින් දැක්වීය හැකි ය. රුපය 7.29 බලන්න.

	A	B
1	දිනය දැක්වෙන විවිධ හැඩිසවි	
2		05/12/2014
3		May 12, 2014
4		05/12/14
5		12-May-14

රුපය 7.29 - දිනය දැක්වෙන විවිධ හැඩිසවි

කේෂ පරාසයක් දිනය දැක්වීමට හැඩිසවි කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

### Microsoft Office Excel 2010 සඳහා...

1. කේෂ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩිසවි සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Date තෝරා ගැනීම
5. දිනය දැක්වීය යුතු ආකාරය තෝරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

### LibreOffice Calc සඳහා...

1. කේෂ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩිසවි සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Date තෝරා ගැනීම
5. දිනය දැක්වීය යුතු ආකාරය තෝරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

### 7.5.9 කේං්ඡ පරාසයක් වේලාව දැක්වීය හැකි ආකාරයට හැඩස්වී කිරීම

පරිගණකයක වේලාව (Time) 10:35:53 AM ලෙස සටහන් කරයි. මෙය hh:mm:ss AM/PM ලෙස පොදුවේ දක්වයි. රුපය 7.30 බලන්න. මෙහි hh යනු පැය ගණන, mm යනු විනාඩි ගණන සහ ss යනු තත්පර ගණන වේ.

	A	B
1	වේලාව දැක්වන හැඩස්වී	
2		10:35:53 AM
3		10:35:53
4		10:35 AM
5		10:35
6		

රුපය 7.30 - වේලාව දැක්වන විවිධ හැඩස්වී

කේං්ඡ පරාසයක් වේලාව දැක්වීමට හැඩස්වී කිරීම සඳහා පහත දැක්වන පියවර අනුගමනය කරන්න.

#### Microsoft Office Excel 2010 සඳහා...

1. කේං්ඡ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩස්වී සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Time තෝරා ගැනීම
5. වේලාව දැක්වීය යුතු ආකාරය තෝරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

#### LibreOffice Calc සඳහා...

1. කේං්ඡ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩස්වී සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Time තෝරා ගැනීම
5. වේලාව දැක්වීය යුතු ආකාරය තෝරීම
6. OK විධානය ක්‍රියාත්මක කිරීම

### 7.5.10 කේං්ඡ පරාසයක් මුදල් ලෙස දැක්වීය හැකි ආකාරයට හැඩස්වී කිරීම

මුද්‍ය වටිනාකමක් සහිත අගයවල (Currency) මුදල් සඳහා හාවිත කෙරෙන සංකේත (\$- බොලර්, Rs - රුපියල්) අගයට ඉදිරියෙන් දැක්වීය යුතු ය.

කේං්ඡ පරාසයක් මුද්‍ය අගයන් දැක්වීමට හැඩස්වී කිරීම සඳහා පහත දැක්වන පියවර අනුගමනය කරන්න.

#### Microsoft Office Excel 2010 සඳහා...


1. කේං්ඡ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩස්වී සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Currency තෝරා ගැනීම
5. OK විධානය ක්‍රියාත්මක කිරීම

#### LibreOffice Calc සඳහා...

1. කේං්ඡ පරාසය තෝරා ගැනීම
2. අගයන් හැඩස්වී සංවාද කොටුව ලබා ගැනීම
3. Number Tab තෝරා ගැනීම
4. Currency තෝරා ගැනීම
5. OK විධානය ක්‍රියාත්මක කිරීම

### 7.5.11 කේප පරාසයක් එකෙල්ල වන ලෙස හැඩසවි කිරීම

කේපවල ලේඛල හෝ අගයන් එකෙල්ල(Alignment) කිරීම වම, මැද සහ දකුණ වගයෙන් සිදු කෙරේ.



කේප පරාසයක් වේලාව දැක්වීමට හැඩසවි කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

කේප පරාසයක් එකෙල්ල කර දැක්වීමට, හැඩසවි කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

#### Microsoft Office Excel 2010 සඳහා...

- කේප පරාසය තොරා ගැනීම
- අගයන් හැඩසවි සංවාද තොවුව ලබා ගැනීම
- Alignment Tab තොරා ගැනීම
- වම, මැද, දකුණ යන ඒවායින් එකක් තොරා ගැනීම
- OK විධානය ක්‍රියාත්මක කිරීම

#### LibreOffice Calc 2010 සඳහා...

- කේප පරාසය තොරා ගැනීම
- අගයන් හැඩසවි සංවාද තොවුව ලබා ගැනීම
- Alignment Tab තොරා ගැනීම
- වම, මැද, දකුණ යන ඒවායින් එකක් තොරා ගැනීම
- OK විධානය ක්‍රියාත්මක කිරීම

#### ක්‍රියාකාරකම



හැඩසවි මෙවලම් හාවිත කරමින් සහ සූත්‍ර ලියා රුපය 7.31 මගින් දක්වා ඇති වැඩිපත නිර්මාණය කරන්න.

	A	B	C	D	E	F	G
<b>ජාස්ල් ප්‍රස්තකාලය පරිහරණය ආය වගයෙන්</b>							
1	අංශය	ජනවාරි	පෙබරවාරි	මාරු	ඡානවාරි	සාමාන්‍යය	
2	නළු	14	20	16	50	16.67	
3	බාහිර	10	13	14	37	12.33	
4	තිදුළු	18	20	17	55	18.33	
5	එකැඟුව	42	53	47			
6	සාමාන්‍යය	14.00	17.67	15.67			
7							
8							

රුපය 7.31 - විවිධ හැඩසවි සහිත වැඩිපතක්

1. A තීරුව සහ 2 ජේලිය මැද එකෙල්ල කරන්න.
- 2 ජේලිය තදපැහැ (Bold) කරන්න.
3. 1 ජේලියේ මාත්‍රකාව යටින් ඉරක් අදින්න. අකුරුවල ප්‍රමාණය 16 කරන්න.
4. A3, A4, A5 කෝෂ ඇල (Italic) කරන්න.
5. B6 කෝෂයට ජනවාරි මස එකතුව ලබා ගැනීමට සූත්‍රයක sum ශ්‍රීතය යොදා ලියන්න.
6. B7 කෝෂයට ජනවාරි මස සාමාන්‍යය ලබා ගැනීමට සූත්‍රයක් average() ශ්‍රීතය යොදා ලියන්න.
7. ඉහත B6 සහ B7 කෝෂවල ඇති සූත්‍ර පිටපත් කර ඉතිරි මාසවල එකතුව සහ සාමාන්‍යය සොයන්න.
8. E3 කෝෂයට කලා අංශයේ එකතුව ලබා ගැනීමට sum ශ්‍රීතය යොදා ලියන්න.
9. F3 කෝෂයට කලා අංශයේ සාමාන්‍යය ලබා ගැනීමට average() ශ්‍රීතය යොදා ලියන්න.
10. ඉහත E3 සහ F3 කෝෂවල ඇති සූත්‍ර පිටපත් කර ඉතිරි අංශවල එකතුව සහ සාමාන්‍යය සොයන්න.


## 7.6 සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව

### 7.6.1 සූත්‍රයක් පිටපත් කිරීම

පාසලේ වාර විභාගයක සිසුන් ලබා ගන්නා ලකුණු ලැයිස්තුවක් පන්තිහාර ගුරුතුමා හෝ ගුරුතුමිය විසින් සකස් කරනු ලැබේ. එක් එක් සිසුවාගේ ලකුණුවල එකතුව, සාමාන්‍ය අගය අදිය වෙන් වෙන් වශයෙන් ගණනය කිරීම සාම්ප්‍රදායික ක්‍රමයයි. එහෙත් විද්‍යුත් පැතුරුම්පත් යොදා ගෙන මෙවැනි ලකුණු ලැයිස්තු සැකසීම කාර්යක්ෂම හා එලදායී ක්‍රමයකි. එයට හේතුව ලියන ලද සූත්‍රය පිටපත් කිරීමෙන් සෙසු ගණනය කිරීම ඉතා පහසුවන් ලබා ගැනීමට හැකි වීමයි. එබැවින් වැඩපතක ජේලියක් මස්සේ හෝ තීරුවක් මස්සේ සූත්‍රයක් පිටපත් කරන ආකාරය වීමසා බලමු.

### 7.6.2 කෝෂයක පිරවුම් හැඩිලය

වැඩපතෙහි මිනැ ම කෝෂයක දකුණු පස පහළ කෙළවරේ පිහිටි කුඩා තොටුව පිරවුම් හැඩිලය (Fill handle) ලෙස නම් කෙරේ. රුපය 7.32 බලන්න.



### 7.6.3 සූත්‍ර පිටපත් කිරීම සඳහා පිරවුම් හැඩලය භාවිත කිරීම

පිරවුම් හැඩලය භාවිතයෙන් සූත්‍රයක් පිටපත් කිරීමට පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

1. සූත්‍රය අඩංගු කෝෂය තෝරා ගැනීම
2. කෝෂයේ දකුණු පස පහළ කෙළවර පිහිටි පිරවුම් හැඩලය තෝරා ගැනීම
3. පිරවුම් හැඩලය අවශ්‍ය කෝෂය වෙත ඇදුගෙන යාම

### 7.6.4 සූත්‍ර පිටපත් කිරීම සඳහා Copy සහ Paste විධාන භාවිත කිරීම

Copy-Paste විධාන භාවිතයෙන් සූත්‍රයක් පිටපත් කිරීමට පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

1. සූත්‍රය අඩංගු කෝෂය තෝරා ගැනීම
2. Copy විධානය ලබා දීම (Ctrl + C)
3. පිටපත් කිරීමට අවශ්‍ය කෝෂ පරාසය තෝරා ගැනීම
4. Paste විධානය ලබා දීම (Ctrl + V)

### 7.6.5 සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව

කෝෂ ලිපිනයක් තීරු අක්ෂරයකින් සහ පේළී අංකයකින් සමන්විත වේ. සූත්‍රයක දී එවැනි කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස හැඳින්වේ. බොලුර් සංකේතය (\$) පේළී අංකය ඉදිරියේ යෙදීමෙන් පේළී නිරපේක්ෂ කෝෂ යොමුවක් ද, තීරු අක්ෂරය ඉදිරියේ යෙදීමෙන් තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක් ද, පේළී අංකය සහ තීරු අක්ෂරය යන දෙක ම ඉදිරියේ යෙදීමෙන් පේළී සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක් ද නිරමාණය වේ.

දිංචාරණ

- |        |  |
|--------|--|
| H2     | - සාපේක්ෂ කෝෂ යොමුව (Relative cell reference)                              |
| H\$2   | - පේළී නිරපේක්ෂ කෝෂ යොමුව (Row absolute cell reference)                    |
| \$H2   | - තීරු නිරපේක්ෂ කෝෂ යොමුව (Column absolute cell reference)                 |
| \$H\$2 | - පේළී සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුව (Row and column absolute cell reference) |

### 7.6.6 සාපේක්ෂ කෝෂ ලිපින

සූත්‍රය පේළීයක් මස්සේ පිටපත් වන විට එහි අඩංගු කෝෂ ලිපිනවල පේළී අංකය අනුයාත ව වෙනස් වේ නම් සහ තීරුවක් මස්සේ පිටපත් වන විට එහි අඩංගු කෝෂ ලිපිනවල තීරු අක්ෂරය අනුයාත ව වෙනස් වේ නම් එවැනි කෝෂ ලිපින සාපේක්ෂ කෝෂ යොමුවක් (Relative cell reference) ලෙස හැඳින්වේ.

## උදාහරණ

C1 කොළයේ ලියා ඇති =A1+B1 යන සූත්‍රය C තීරුව ඔස්සේ පහළටත් 1 වන පේලිය ඔස්සේ හරහටත් පිටපත් කළ විට පහත රුපය 7.33හි දැක්වෙන පරිදි කොළ ලිපින සාපේක්ෂ ව වෙනස් වේ. ඒ අනුව A1 සහ B1 යන කොළ ලිපින, සාපේක්ෂ කොළ යොමු ලෙස සලකනු ලබයි.

තීරු අක්ෂර වෙනස් වේ.

	A	B	C	D	E
1			=A1+B1	=B1+C1	=C1+D1
2			=A2+B2		
3			=A3+B3		
4					

පේලි අංකය වෙනස් වේ.

රුපය 7.33 - සාපේක්ෂ කොළ යොමු සහිත වැඩිපතක්

## 7.6.7 පේලි නිරපේක්ෂ කොළ යොමුව

සූත්‍රයක් පේලියක් ඔස්සේ පිටපත් වන විට සූත්‍රයේ අධ්‍යා කොළ ලිපිනවල පේලි අංකය වෙනස් නොවේ නම් එවැනි කොළ ලිපින, පේලි නිරපේක්ෂ කොළ යොමු (Row absolute cell reference) ලෙස හැඳින්වේ.

## උදාහරණ

C1 කොළයේ ලියා ඇති =A\$1+B\$1 යන සූත්‍රය C තීරුව ඔස්සේ පහළටත් 1 වන පේලිය ඔස්සේ හරහටත් පිටපත් කළ විට පහත රුපය 7.34 හි දැක්වෙන පරිදි කොළ ලිපින තීරුව ඔස්සේ පහළට වෙනස් නොවේ. එහෙත් කොළ ලිපිනවල තීරු අක්ෂරය පේලිය ඔස්සේ සාපේක්ෂ ව වෙනස් වේ. ඒ අනුව A\$1 සහ B\$1 යන කොළ ලිපින, පේලි නිරපේක්ෂ කොළ යොමු ලෙස හඳුන්වනු ලබයි.

තීරු අක්ෂර වෙනස් වේ.

	A	B	C	D	E
1			=A\$1+B\$1	=B\$1+C\$1	=C\$1+D\$1
2			=A\$1+B\$1		
3			=A\$1+B\$1		
4					

පේලි අංකය වෙනස් නොවේ.

රුපය 7.34 - පේලි නිරපේක්ෂ කොළ යොමු සහිත වැඩිපතක්

## උදාහරණ 2

පැන්සලක මිල දත්තා විට පැන්සල් කිහිපයක මිල සෙවීම සඳහා රුපය 7.35 මගින් දැක්වෙන වැඩිපත බලන්න.

A	B	C	D
1 පැන්සල් ප්‍රමාණය පැන්සලක මිල(රු.) විටනාකම(රු.)			
2 1	10.00	10.00	
3 2		20.00	
4 3		30.00	
5 4		40.00	
6 5		50.00	

රුපය 7.35 - සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමු

ඉහත වැඩිපතෙහි C තීරුව මස්සේ පැන්සල් ප්‍රමාණයට සාපේක්ෂ ව වටිනාකම ගණනය කිරීමට C2 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය වන්නේ  $=A2*B2$  වේ. මෙය C තීරුව මස්සේ පහළට පිටපත් කිරීමෙන් අනෙකුත් පැන්සල් ප්‍රමාණවල වටිනාකම ලබා ගැනීමට නොහැකි ය.

සූත්‍රය පිටපත් විමේ දී A2 යන්න A3,A4,A5 ආදි වගයෙන් සාපේක්ෂ ව වෙනස් විය යුතු ය. එහෙත් සැම විට ම B2 කෝෂය සූත්‍රය තුළ දී නොවෙනස් ව පැවතිය යුතු ය. ඒ අනුව C2 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය වන්නේ  $=A2*B$2$  වේ.

### 7.6.8 තීරු නිරපේක්ෂ කෝෂ යොමුව

සූත්‍රයක් තීරුවක් මස්සේ පිටපත් වන විට සූත්‍රයේ අඩංගු කෝෂ ලිපිනවල තීරු අක්ෂර වෙනස් නොවේ නම් එවැනි කෝෂ ලිපින තීරු නිරපේක්ෂ කෝෂ යොමුව (Column absolute cell reference) ලෙස හැඳින්වේ.

## උදාහරණ 1

C1 කෝෂයේ ලියා ඇති  $=\$A1+\$B1$  යන සූත්‍රය C තීරුව මස්සේ පහළටත් 1 වන පේළිය මස්සේ හරහටත් පිටපත් කළ විට පහත රුපය 7.36 හි දැක්වෙන පරිදි කෝෂ ලිපින තීරු අක්ෂරය පේළිය මස්සේ වෙනස් නොවේ. එහෙත් කෝෂ ලිපිනවල තීරු අක්ෂරය පේළිය මස්සේ වෙනස් නොවේ. ඒ අනුව \$A1 සහ \$B1 යන කෝෂ ලිපින, තීරු නිරපේක්ෂ පේළි සාපේක්ෂ කෝෂ යොමු ලෙස හඳුන්වනු ලබයි.

තීරු අක්ෂර වෙනස් නොවේ.

A	B	C	D	E
		$=\$A1+\$B1$	$=\$A1+\$B1$	$=\$A1+\$B1$
1				
2		$=\$A2+\$B2$		
3		$=\$A3+\$B3$		
4				

පේළි අක්ෂර වෙනස් වේ.

රුපය 7.36 - තීරු නිරපේක්ෂ කෝෂ යොමු සහිත වැඩිපතක්.

## උදාහරණ 2

පහත දැක්වෙන රුපය 7.37 වැඩිපතෙහි 3 වන පේලිය ඔස්සේ එක් එක් ඕවරය අවසානයේ ලබා ඇති මුළු ලකුණු සංඛ්‍යාව සෙවීමට අවශ්‍ය සූත්‍රය =SUM(\$B2:B2) වේ.

A	B	C	D	E	F	G	H
1 තීරු සංඛ්‍යාව	1	2	3	4	5	6	
2 ගැටුණු ලකුණු	13	14	10	7	15	11	
3 හිත ලකුණු	=SUM(\$B2:B2)						
4							

රුපය 7.37 - තීරු නිරපේක්ෂ කෝෂ යොමු සහිත ශ්‍රී ඇතුළත් වැඩිපතක්

එය 3 වන පේලිය ඔස්සේ පිටපත් කළ විට පහත රුපය 7.38 පරිදි දිස්ක්වේ.

A	B	C	D	E	F	G
1 තීරු සංඛ්‍යාව	1	2	3	4	5	6
2 ගැටුණු ලකුණු	13	14	10	7	15	11
3 හිත ලකුණු	=SUM(\$B2:B2)	=SUM(\$B2:C2)	=SUM(\$B2:D2)	=SUM(\$B2:E2)	=SUM(\$B2:F2)	=SUM(\$B2:G2)

රුපය 7.38 - තීරු නිරපේක්ෂ සාපේක්ෂ කෝෂ යොමු සහිත සූත්‍ර ඇතුළත් වැඩිපතක්.

### 7.6.9 පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ ලිපින

සූත්‍රයක් පේලියක් ඔස්සේ පිටපත් වන විට සූත්‍රයේ අඩංගු කෝෂ ලිපිනවල පේලි අංකය වෙනස් නොවේ නම් සහ තීරුවක් ඔස්සේ පිටපත් වන විට සූත්‍රයේ අඩංගු කෝෂ ලිපිනවල තීරු අක්ෂර වෙනස් නොවේ නම් එවැනි කෝෂ ලිපින පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමු (Row and column absolute cell reference) ලෙස හැඳින්වේ.

කෝෂ ලිපිනයක පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙක ම ඉදිරියේ \$ සංක්තය යොදීමෙන් \$B\$2 ආකාරයේ පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමු සූත්‍රවල දී යොදා ගත හැක.

## උදාහරණ 1

C1 කෝෂයේ ලියා ඇති =A\$1+\$B\$1 සූත්‍රය A තීරුව ඔස්සේ පහළවත්, 1 වන පේලිය ඔස්සේ හරහාවත් පිටපත් කළ විට පහත දැක්වෙන රුපය 7.39 පරිදි කෝෂ ලිපින වෙනස් නො වේ.

තීරු අක්ෂරය වෙනස් නොවේ.

A	B	C	D	E
1		=A\$1+\$B\$1	=A\$1+\$B\$1	=A\$1+\$B\$1
2		=A\$1+\$B\$1		
3		=A\$1+\$B\$1		
4				

පේලි අංකය වෙනස් නොවේ.

රුපය 7.39 - තීරු සහ පේලි නිරපේක්ෂ කෝෂ යොමු සහිත සූත්‍ර ඇතුළත් වැඩිපතක්

ඒ අනුව පේලි සහ තීරු නිරපේක්ෂ කොළ යොමු සහිත සූත්‍රයක් පේලියක් හෝ තීරුවක් ඔස්සේ පිටපත් කිරීමේ දී සූත්‍රය තුළ දී කොළ යොමුව වෙනස් නො වේ.

## දියාහරණ 2

පහත දැක්වෙන රුපය 7.40 වැඩපනෙහි D4 සිට I4 දක්වා පොත් සංඛ්‍යාවට අදාළ මිලත්, C5 සිට C10 දක්වා දුසිම් සංඛ්‍යාවට අදාළ මිලත් සොයා ගැනීමට අවශ්‍ය වේ. C1 කොළයට පොතක මිල ඇතුළත් කළ විගස අදාළ මිල ප්‍රමාණ දරුණුනය වන පරිදි සූත්‍ර ලියමු. සූත්‍රය තුළ දී C1 කොළ ලිපිනය නිරපේක්ෂ ව පැවතිය යුතු ය. එයට හේතුව වන්නේ සූත්‍රය 4 වන පේලිය ඔස්සේ සහ C තීරුව ඔස්සේ පිටපත් වන විට සූත්‍රය තුළ දී C1 නොවෙනස් ව තිබිය යුතු බැවිනි. එබැවින් අදාළ සූත්‍ර තුළ \$C\$1 ලෙස යොදමු.

A	B	C	D	E	F	G	H	I
1	සංඛ්‍යා පොත් 50							
2								
3								
4		සංඛ්‍යා	1	2	3	4	5	6
5	1	=D3*\$C\$1	=E3*\$C\$1	=F3*\$C\$1	=G3*\$C\$1	=H3*\$C\$1	=I3*\$C\$1	
6	2	=D3*\$C\$1						
7	3	=D3*\$C\$1						
8	4	=D3*\$C\$1						
9	5	=D3*\$C\$1						
10	6	=D3*\$C\$1						
11								

රුපය 7.40 - තීරු සහ පේලි නිරපේක්ෂ කොළ යොමු.

### ක්‍රියාකාරකම



1. පහත දැක්වෙන සූත්‍ර, පේලිය ඔස්සේ සහ තීරුව ඔස්සේ ඔස්සේ පිටපත් කළ විට අනුයාත කොළවල දී දරුණුනය වන ආකාරය ලියන්න.

A	B	C	D
=D2*\$E2+G\$2	=E2*\$E2+H\$2	=F2*\$E2+I\$2	=G2*\$E2+J\$2
=D3*\$E3+G\$2			
=D4*\$E4+G\$2			
=D5*\$E5+G\$2			
=D6*\$E6+G\$2			

A	B	C	D
1 =K3-M2+N4			
2			
3			
4			
5			

	A	B	C	D
1	=E2*F\$2+\$G2			
2				
3				
4				
5				

	A	B	C	D
1	=\$G\$2*\$F2+G\$2-H2			
2				
3				
4				
5				

2. සාපේක්ෂ සහ නිරජේක්ෂ කෝෂ ලිපින අතර ඇති වෙනස ලියා දක්වන්න.

## 7.7 පැනුරුමීපත් භාවිතයෙන් ප්‍රස්ථාර නිරමාණය

සංඛ්‍යාත්මක ව දත්ත නිරුපණය වන අවස්ථාවල දී එය සැසදීම, විශ්ලේෂණය කිරීම, තෙරුම ගැනීම හා ඉදිරිපත් කිරීම කරමක් දුරට අපහසු කාර්යයකි. එබැවින් හා ප්‍රස්ථාර මගින් දත්ත නිරුපණය කිරීම ඉතා සාර්ථක කුමයකි. මේ සඳහා පැනුරුමීපත් මධ්‍යකාංග යොදා ගන්නා ආකාරය විමසා බලමු.

ප්‍රස්ථාර වර්ග භූමි ගතිමූ.

වගුව 7.15 - ප්‍රස්ථාර වර්ග

ප්‍රස්ථාර වර්ගය	මුළුක පිරිසැලැස්ම	භාවිතය
තිරු ප්‍රස්ථාර (Column Chart)		දත්ත අයිතම ගෞණික සමුහයක් එකවර සැසදීම. කාණ්ඩා වශයෙන් සැසදීම.
දුනු ප්‍රස්ථාර (Bar Chart)		දත්ත අයිතම ගෞණික සමුහයක් එකවර සැසදීම. කාණ්ඩා වශයෙන් සැසදීම.
රේඛා ප්‍රස්ථාර (Line Chart)		දත්ත අයිතම ගෞණික සමුහයක් එකවර සැසදීම. කාණ්ඩා වශයෙන් සැසදීම.
වට ප්‍රස්ථාර (Pie Chart)		දත්ත අයිතම ගෞණියක් ප්‍රතිශත අගය මගින් සැසදීම.
XY ප්‍රස්ථාර (XY Scatter Chart)		පුළුල වශයෙන් පවතින අගය සැසදීම.

### ක්‍රියාකාරකම



වගුව 7.15 දැක්වෙන එක් එක් ප්‍රස්තාර වර්ග වඩාත් ම සූදුසු වන අවස්ථා සඳහා උදාහරණ දෙක බැඟීන් ලියන්න.

තීරු ප්‍රස්තාර සහ වට ප්‍රස්තාර නිර්මාණය සඳහා පහත දැක්වෙන වැඩපත ගොදා ගනිමු.

	A	B	C	D	E	F	G	H
1	නැං	ගැඹුහය	විද්‍යාව	ඉංග්‍රීසි	ඉතිහාසය	සිංහල	ශේෂවාච්ඡා	
2	රැඹු	54	68	51	91	74	338	
3	නැංඩීජන්	67	42	47	65	51	272	
4	දිනිං	78	56	72	52	53	311	
5	ඇංග්‍රීසි	54	63	43	67	29	256	
6	දිල්කි	60	76	89	87	63	375	
7	ජයනි	62	54	68	82	51	317	
8								

රුපය 7.41 - ප්‍රස්තාර ලකුණු සහිත වැඩපත

ප්‍රස්තාරය නිර්මාණය සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

#### Microsoft Office Excel 2010 සඳහා...

- දත්ත පරායය තෝරා ගැනීම(A1:F3)
- Insert → Chart
- ප්‍රස්තාර වර්ගය තෝරා ගැනීම
- සූදුසු ප්‍රස්තාරය තෝරා ගැනීම

#### LibreOffice Calc සඳහා...

- දත්ත පරායය තෝරා ගැනීම(A1:F3)
- Insert → Chart
- ප්‍රස්තාර වර්ගය තෝරා ගැනීම
- සූදුසු ප්‍රස්තාරය තෝරා ගැනීම
- Finish විධානය ලබා දීම

ප්‍රස්තාරයට මාතෘකාවක් ලබා දීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.

#### Microsoft Office Excel 2010 සඳහා...

- ප්‍රස්තාර තෝරා ගැනීම
- Layout→ Chart Title→ Above chart
- මාතෘකාවක් වයිජ් කිරීම

#### LibreOffice Calc සඳහා...

- ප්‍රස්තාර තෝරා ගැනීම
- Insert → Title
- මාතෘකාවක් වයිජ් කිරීම
- OK විධානය ලබා දීම

ප්‍රස්තාරයේ අක්ෂ නම් කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.


#### Microsoft Office Excel 2010 සඳහා...

1. ප්‍රස්තාර තේරා ගැනීම
2. Layout → Axis Title
3. Axis Type (Vertical or Horizontal)  
අක්ෂර නම් කිරීම

#### LibreOffice Calc සඳහා...

1. ප්‍රස්තාර තේරා ගැනීම
2. Insert → Title
3. අක්ෂ නම් කිරීම
4. OK විධානය ලබා දීම

10 ජේණිය ගිහු ලකුණු - 2014




සිපුන් ලබා ගත් මුළු ලකුණු වට ප්‍රස්තාරයක දක්වමු.

#### Microsoft Office Excel 2010 සඳහා...

1. දත්ත පරාසය ලෙස A1:A7 සහ G1:G7 පරාස ලකුණු කරන්න.
2. Insert → Chart → Pie chart

#### LibreOffice Calc සඳහා...

1. දත්ත පරාසය ලෙස A1:A7 සහ G1:G7 පරාස ලකුණු කරන්න.
2. Insert → Chart → Pie chart



සඳාහරණ -  $Y = X^2 - 5X - 3$  වර්ගජ ක්‍රිතයේ ප්‍රස්තාරය ඇදීම

	A	B	C	D	E	F	G	H	I	J	K	L
1	X	-2	-1	0	1	2	3	4	5	6	7	
2	Y	11	3	-3	-7	-9	-9	-7	-3	3	11	
3												

පියවර 1 : වැඩපතෙහි දක්වා ඇති පරිදි  $X$  සඳහා -2 සිට 7 දක්වා අගය ඇතුළත් කරන්න.


පියවර 2 : B2 කේෂයට පහත දැක්වෙන සූත්‍රය ඇතුළත් කරන්න.

$$=B1^2-5*B1-3$$

පියවර 3 : B2 කේෂයෙහි ඇතුළත් කළ සූත්‍රය K2 කේෂය දක්වා පිටපත් කරන්න.

පියවර 4 : දත්ත පරාසය ලෙස A1:K2 පරාසය සලකුණු කරන්න.

පියවර 5 : Insert → Chart → XY Scatter



## ආහාරය

පහත දැක්වෙන වැඩිපත ඇසුරින් පිළිතුරු සපයන්න.

	A	B	C	D	E
1	1	2	3	4	
2	5	6	7	8	
3	9	10	11	12	
4	13	14	15	16	
5					

- 2, 6, 10, 14 ඇතුළත් කේෂ පරාසය නම් කරන්න.
- 9, 10, 11, 12 ඇතුළත් කේෂ පරාසය නම් කරන්න.
- 6, 7, 8, 10, 11, 12 ඇතුළත් කේෂ පරාසය නම් කරන්න.
- A1 සිට A4 දක්වා ඇති අගයවල එකතුව A5 කේෂයට ලබා ගැනීමට අවශ්‍ය සූත්‍රය කේෂ ලිපින පමණක් භාවිතයෙන් ලියන්න.
- A3 සිට D3 දක්වා ඇති අගයවල එකතුව E3 කේෂයට ලබා ගැනීමට අවශ්‍ය සූත්‍රය ශ්‍රීතයක් භාවිතයෙන් ලියන්න.
- E3 හි සූත්‍රය E4 කේෂයට පිටපත් කරන ආකාරය සඳහන් කරන්න.
- E5 කේෂයට A1 සිට D4 දක්වා සාමාන්‍ය අගය ලබා ගැනීමට අවශ්‍ය සූත්‍රය ශ්‍රීතයක් භාවිතයෙන් ලියන්න.

### තියාකාරකම



පැතුරුම්පත් මෘදුකාංගයක් භාවිත කරමින් පහත දැක්වෙන වැඩිපත නිර්මාණය කරන්න. නොපැමිණී සිසුන් ab මගින් දක්වා ඇතේ.

	A	B	C	D	E	F	G	H
1	නම්	වෙළුම	විදාහ්	ඉඩිය	ඉකිලාසය	මිශ්චල	චෙශ්චිව	සාම්ප්‍රදායික
2	M.සිංහ ඇඹුර		54	68	51	91	74	
3	K.රෝරුස්සි		67	81	47	65 ab		
4	A.දිනින උදිමිශා		78	56	72	52	53	
5	M.U.ඩිල්රාන්	ab		63	69	67	89	
6	A.දිල්ක රිදුමිශා		60	76	89	87 ab		
7	T.රුද්‍යන් සාරානා		62	54	68	82	51	
8								
9	ලධා ඇත් විදිව ලඳාතු							
10	ලධා ඇත් ඇඩිව ලඳාතු							
11	ඇඩිව ඇත් සිසුන් ගෙනා							
12	විශයාන සාම්ප්‍රදාය ලඳාතු							
13								

තනි ශ්‍රීතයක් භාවිත කරමින් අදාළ සූත්‍ර ගොඩනගන්න.

1. සමන් කුමාර ලබා ගත් ලකුණුවල එකතුව සෙවීමට අවශ්‍ය සූත්‍රය G2 කේෂයට ඇතුළත් කරන්න.
2. සමන් කුමාර ලබා ගත් ලකුණුවල සාමාන්‍යය සෙවීමට අවශ්‍ය සූත්‍රය H2 කේෂයට ඇතුළත් කරන්න.
3. ගණිතය විෂයය සඳහා සිසුන් ලබා ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාව සෙවීමට අවශ්‍ය සූත්‍රය B9 කේෂයට ඇතුළත් කරන්න.
4. එක් එක් විෂයය සඳහා සිසුන් ලබා ඇති අඩු ම ලකුණු සංඛ්‍යාව සෙවීමට අවශ්‍ය සූත්‍රය B10 කේෂයට ඇතුළත් කරන්න.
5. එක් එක් විෂයය සඳහා පෙනී සිටි සිසුන් ගණන සෙවීමට අවශ්‍ය සූත්‍රය B11 කේෂයට ඇතුළත් කරන්න.
6. එක් එක් විෂයය සඳහා ලබා ඇති සාමාන්‍ය ලකුණු සෙවීමට අවශ්‍ය සූත්‍රය B12 කේෂයට ඇතුළත් කරන්න.

### සාරාංශය

- ද්වීමාන තලයක සිරස් තීරු (Columns) හා තිරස් පේලි (Rows) වගයෙන් පිහිටි කේෂ සමුහයකින් වැඩිපත (Worksheet) නිර්මාණය වී ඇත.
- වැඩිපතක ඇති තීරු නම් කර ඇත්තේ ගෝපිත කැපිටල් අක්ෂර හෝ අක්ෂර සංයෝජන හෝ මගිනි.
- වැඩිපතක ඇති පේලි නම් කර ඇත්තේ අංක මගිනි.
- පළමු ව තීරුවේ අක්ෂරයන් දෙවනු ව පේලියේ අංකයන් යොද කේෂ නම් කරනු ලැබේ. එය කේෂ ලිපිනය (Cell Address) ලෙස හැඳින්වේ.
- කේෂයක අන්තර්ගතය ලේඛල (Label), අගයන් (Value) හෝ සූත්‍ර (Formulae) වලින් එකකි.
- සූත්‍රයක් සමාන (=) ලකුණින් ආරම්භ කරනු ලැබේ.
- මෙහෙයවන (Operator) සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙළක් පවතී.
- සූත්‍ර ලිවීම සඳහා කේෂ ලිපින, මෙහෙයවන සහ ඕනෑ (Function) භාවිත කෙරේ.
- ලේඛල සහ අගයන් හැඩිසව (Formatting) කිරීමට හැඩිසව මෙවලම භාවිත කෙරේ.
- සූත්‍රයක් පහසුවෙන් පිටපත් කිරීමට පිරවුම් හැඩිලය (Fill handle) භාවිත කෙරේ.
- සාම්ප්‍රදායික කේෂ යොමුවක් (Relative cell reference) නිර්පේක්ෂ (Absolute) කිරීම සඳහා බොලර් සංකේතය (\$) භාවිත කෙරේ.
- දත්ත සංඛ්‍යාත්මක නිරුපණයට වඩා ප්‍රස්ථාර මගින් නිරුපණය, සැසදීම හා තේරුම ගැනීම පහසු කෙරේ.